

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණය ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තා නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්.ඒක තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉකුත් වර්ෂවලට අදාළ මුද්දර ගාස්තු ආදායම රු.මිලියන 15.23 ක් හා ඉකුත් වර්ෂයට අදාළ උසාවි දඩ රු.මිලියන 1.42 ක් සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කිරීම නිසා අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේ දී මෙවැනි වැරදි සිදු නොවීමට වග බලා ගන්නා බව.	නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයට අදාළ රු.107,250 ක ණයහිමි ප්‍රතිපාදන රු.10,725 ක් ලෙස සටහන් කිරීම නිසා පොදු සැපයුම් ණයහිමි ශේෂය රු.96,525 ක් අඩුවෙන් දක්වා තිබුණි.	මෙම වරද නැවත ඇති නොවීමට වගබලා ගන්නා බව.	නිවැරදිව ගිණුම් ගත කිරීම් සිදුකළ යුතුය.
(ඇ) සභාවට අයත් නාන තටාකය ප්‍රතිසංස්කරණය සඳහා හා ආදාහනාගාර ප්‍රවේශ මාර්ගය සකස් කිරීම සඳහා දරන ලද පිළිවෙලින් රු.408,845 ක හා රු.937,491 ක වියදම් ස්ථාවර වත්කම් යටතේ ප්‍රාග්ධනිත කර නොතිබුණි.	ජ'නල් සටහන් මගින් ඉදිරි වර්ෂයේදී නිවැරදි කරන බව.	ප්‍රාග්ධන වියදම් ප්‍රාග්ධනිත කළ යුතුය.
(ඈ) වැටුප් වෙනුවෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් වැඩිපුර ලැබී තිබූ රු.465,126 ක් ගෙවිය යුතු ශේෂයක් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරියේදී ජ'නල් සටහන් මගින් ගිණුම් ගත කරන බව.	ගෙවිය යුතු ශේෂයක් ලෙස ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයන් 05 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.98,029ක වෙනසක් පැවතුණි.	වෙනස සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
උපලේඛන හා ශේෂ සනාථන ලිපි ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 10.55 ක් වූ ගිණුම් විෂයයන් 04 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ඇතැම් ශේෂ වසර 05 කට වැඩි කාලයක සිට ද ඇතැම් ශේෂ වසර 12 කට වැඩි කාලයක සිට ද පැවත එන බව.	ගිණුම් විෂයයන්ට අදාළ ශේෂ සත්‍යාපනය කර ගැනීම සඳහා අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 02 (iv) ඡේදය	සභාවේ සේවය කරනු ලබන නිලධාරීන් තිදෙනෙකු සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම පිටවීම සනාථ කර ගැනීමෙන් තොරව නිවාඩු දින වැටුප් වශයෙන් රු.143,383 ක් ගෙවා තිබුණි.	ඇතැම් අතුරු මාර්ග අධීක්ෂණයේ දී ඇඟිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම අසීරු බව.	ඇඟිලි සළකුණු යන්ත්‍රය අනුව පැමිණීම හා පිටවූ වේලාව පදනම් කරගෙන ගෙවීම් සිදු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 19.31 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 20.66 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024						2023		
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) බදු	2,194,000	2,089,305	2,023,375	669,240	1,335,000	1,698,192	1,584,771	603,310
(ii) කුලී	5,036,600	4,269,046	4,246,896	456,619	6,474,800	6,133,220	6,054,183	434,469
(iii) බලපත්‍ර ගාස්තු	6,269,700	1,086,906	1,086,906	-	1,671,500	4,227,140	4,227,140	-
(iv) වෙනත් ආදායම්	15,094,300	11,588,164	11,560,600	128,705	12,872,000	9,719,673	10,354,992	101,141
	<u>28,594,600</u>	<u>19,033,421</u>	<u>18,917,777</u>	<u>1,254,564</u>	<u>22,353,300</u>	<u>21,778,225</u>	<u>22,221,086</u>	<u>1,138,920</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණ	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ වරිපනම් හා බදු ආදායම රු.603,310 ක් වූ අතර, වර්ෂය අවසන් වන විට රු 669,240 ක් දක්වා වර්ධනය වී තිබුණි.	ලිපි හා දුරකථන මගින් දැනුවත් කිරීමෙන් හා ආදායම් පරීක්ෂක ක්ෂේත්‍රයේ මුදල් එකතු කිරීම මගින් හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව එම හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
(ආ) කුලී 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159(1) හි සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට රු.434,469 ක් වූ හිඟ කුලී ආදායම සමාලෝචිත වර්ෂය අවසානයට රු.456,619 ක් දක්වා වර්ධනය වී තිබුණි.	වසර 10 කට වැඩි කාලයක සිට හිඟව පවතින ශේෂ කපාහැරීමටත් ඉතිරි ශේෂ අය කර ගැනීමටත් කටයුතු කරන බව.	හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව එම හිඟ ශේෂ අය කර ගත යුතුය.
(ඇ) බලපත්‍ර ගාස්තු (i) සභාබල ප්‍රදේශය තුළ වෙළඳ බලපත්‍ර ලබා ගත යුතු ආයතන 32ක බලපත්‍ර ගාස්තු අයකර නොතිබුණි.	අඩුපාඩු සම්පූර්ණ වූ පසු බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව.	අදාළ ව්‍යාපාර ආයතනවල පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි කරවා ගෙන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

- | | | |
|--|--|--|
| (ii) සමාලෝචිත වර්ෂයේ දැන්වීම් පුවරු ගාස්තු ආදායම් අය කර ගත හැකි දැන්වීම් පුවරු 85 ක් හඳුනාගෙන තිබුණද, දැන්වීම් පුවරු 59 කින් රු.මිලියන 1.03 ක ආදායමක් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි. | 2025 වර්ෂයේ දී සුදුසු ගාස්තුවක් අය කරන බව. | වර්ෂයට අදාළ ආදායම් අප්‍රමාදව අය කර ගත යුතුය. |
|--|--|--|

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම රු. 514,906 ක් වූ වාහන 02 ක මීටරය ක්‍රියාවිරහිතව තිබූ කාලය තුළ ධාවන කළ දුර ප්‍රමාණය සනාථ කිරීමකින් තොරව 2024 දෙසැම්බර් 31 වන විට එම වාහන සඳහා ඉන්ධන ලීටර් 1577 ක් නිකුත් කර තිබුණි.	කොරෝනා වසංගත තත්ත්වය මත මෙම වාහනවලට අදාළ මයිලෝ මීටර වෙළඳපොළේ සොයා ගත නොහැකි වූ බව.	මීටර යථා තත්ත්වයට පත්කර ධාවන සටහන් අනුව ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව කටයුතු කළ යුතුය.
(ආ) සභාව සතු වටිනාකම රු.මිලියන 15.32 ක් වූ වාහන 03ක් ඌන උපයෝජිත තත්වයේ පැවතුණි.	ඉමි ට්‍රැක්ටරය හා කම්පන රෝල සභාවේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී භාවිතා කරන අතර ට්‍රැක්ටර් රථය අළුත්වැඩියා කිරීමට නියමිත බව.	ඌන උපයෝජන වත්කම් ඵලදායීව සභාවේ කාර්යයන් ඉටු කිරීම සඳහා යොදාගත යුතු අතර අළුත්වැඩියා කටයුතු ද කඩිනමින් කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 05 කට වඩා වැඩි කාලයක් සේවයේ නිරතව සිටි නමුත් ස්ථාන මාරු විය යුතු සභාවේ නිලධාරීන් 35 දෙනෙකු වසර 07 න් වසර 26 න් අතර කාලයක් තුළ එකම සේවා ස්ථානයේ සේවයේ නිරත කර තිබුණි.	ඇතැම් නිලධාරීන් සඳහා ස්ථාන මාරු ඉල්ලීම් කළ ද ලැබී නොමැති බව හා අනෙකුත් නිලධාරීන් ආයතනගත පත්වීම් බව.	වසර 05 කට වැඩි සේවා කාලයක් සභාවේ සේවය කළ නිලධාරීන් ස්ථාන මාරු ප්‍රතිපත්තීන් අනුව ස්ථාන මාරු කිරීම සඳහා කටයුතු කළ යුතුය.